

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ (“ආයතනය”) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 හි 99 ඡේදයට අනුව, කාලපරිච්ඡේදයක් තුළට ඇතුළත් සියලුම ආදායම් සහ වියදම් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ අතිරික්තයට හෝ හිඟයට ගැලපිය යුතුය. එසේ වුවත් 2023 වර්ෂය තුළදී ස්ථාවර තැන්පතුවලින් උපයාගත් රු. 1,136,826 ක පොලී ආදායම, වර්ෂයේ ආදායම ලෙස හඳුනා ගැනීමකින් තොරව Restricted Fund ගිණුමට බැර කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමාලෝචිත වර්ෂය සඳහා වූ අතිරික්තය මූල්‍ය ප්‍රකාශනවල එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	දේපල, පිරියත සහ උපකරණ හැර වෙනම කාණ්ඩයක් යටතේ අනෙකුත් වත්කම්වල පිරිවැය මූල්‍ය ප්‍රකාශයේ පෙන්වනු ලබන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 14 වගන්තියට අනුව, වත්කම් ලෙස පිළිගැනීමට සුදුසුකම් ලබන දේපල, පිරියත සහ උපකරණ ඒවායේ පිරිවැය අනුව මැනිය යුතුය. කෙසේ වෙතත්, 2022 සහ 2023 වර්ෂවලදී ඉදිකිරීම් ව්‍යාපෘති තුනක්, රු. 20,079,896 ක් සම්පූර්ණ කර කොන්ත්‍රාත්කරුවන් විසින් භාර දෙනු ලැබුවද, ගොඩනැගිලි පිරිවැය ප්‍රාග්ධනික කිරීම වෙනුවට කෙරිගෙන යන ප්‍රාග්ධන වැඩ ලෙස දක්වා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ගොඩනැගිලි දෙකක් සඳහා රු. 833,388 ක් වූ ක්ෂයවීම් වටිනාකම 2023 වර්ෂය තුළ අය කර නොතිබුණි.	ඉහත ඉදිකිරීම් කටයුතු දෙක 2022 සහ 2023 වර්ෂවල සිදුවෙමින් පවතින වැඩ ලෙස සලකන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.

1.5.2 නොසැසඳුණු පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පුස්තකාල පොත් සහ වාර සභරා පිරිවැය	7,182,394	10,356,657	3,174,263	එය නිවැරදි කරනු ලබන බව.	වෙනස්කම් සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය	
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය				
(i) මුදල් රෙගුලාසි 571	වසර 04කට වැඩි කාලයක් ඉතිරිව ඇති කොන්ත්‍රාත්කරුවෙකුගේ රු. 869,708ක රඳවා ගැනීමේ මුදල් පියවීමට හෝ රජයේ ආදායමට බැර කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	වැඩි 2024 වර්ෂයේ ගිණුම් පොත්වල පිළිබිඹු කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.	
(ii) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	සමාලෝචිත අවසානය ස්ථාවර ලේඛනය යාවත්කාලීන නොතිබුණි.	වර්ෂය දක්වාම වත්කම් ක්‍රමානුකූලව යාවත්කාලීන කර නොතිබුණි.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් පවතින බව. ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම සඳහා චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.	
(ආ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XX	අලුතින් පත්වීම් තාවකාලික සහකාර කමිකාරවාර්යවරුන් සහ තාවකාලික උපදේශකවරුන්	ලද සහකාර සහ සඳහා ඇඟිලි ස්කෑනරය නාවකාලික සහකාර	ආයතන සංග්‍රහයේ හා චක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

පරිච්ඡේදයේ 3
(i) වගන්තිය සහ 2017
ජූලි 10 දිනැති අංක
10/2017 දරන
විශ්වවිද්‍යාල කොමිෂන්
සභාවේ වක්‍රලේඛ ලිපිය

දෙදෙනෙකුගේ
පැමිණීම හා පිටවීම
තහවුරු කර ගැනීමකින්
තොරව සමාලෝචිත
වර්ෂය තුළ දී වැටුප් හා
දීමනා ලෙස රු.
7,637,405 ක් ගෙවා
තිබුණි.

කලීකාචාර්යවරුන්ට /
තාවකාලික
උපදේශකවරුන්ට
පැහැදිලි උපදෙස් ලබා
දී ඇති බව.

(ඇ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිෂන් සභාවේ
වක්‍රලේඛ

2015 සැප්තැම්බර් 9
දිනැති අංක 05/2015
දරන මුදල් වක්‍රලේඛ
ලිපිය

අවස්ථා 59කදී ගෙවා
ඇති රු. 3,097,960ක
අත්තිකාරම් දින 31 සිට
දින 210 දක්වා
ප්‍රමාදයකින් පසුව පියවා
තිබුණි.

අපේක්ෂිත අරමුණ
අවසන් වූ පසු හෝ දින
දාහතරක් ඇතුළත
අත්තිකාරම් පියවීමට
කාර්ය මණ්ඩල
සාමාජිකයින්ට උපදෙස්
ලබා දී ඇති බව.

විශ්වවිද්‍යාල
ප්‍රතිපාදන
කොමිෂන් සභාවේ
වක්‍රලේඛ
විධිවිධානවලට
අනුකූලව කටයුතු
කළ යුතුය.

මහා භාණ්ඩාගාරයේ
පූර්ව අනුමැතියකින්
තොරව උපරිම සීමාව
වන රුපියල් 100,000
ඉක්මවන අවස්ථා 13කදී
රුපියල් 3,182,590ක
අත්තිකාරම් ලබා දී ඇත.

තවද, FR සහ මූල්‍ය
වක්‍රලේඛ ලිපියේ අදාළ
විධිවිධාන අනාගත
ගනුදෙනු වලදී අනුකූල
වේ

(ඈ) 2022 දෙසැම්බර් 09
දිනැති අංක 10/2022
දරන මුදල් වක්‍රලේඛ
ලිපියේ 11(අ) වගන්තිය

සමාලෝචිත වර්ෂය තුළ
රු. 28,680,184 ක
ප්‍රාග්ධන වියදම් ගරු
මුදල් අමාත්‍යවරයාගේ
සහ රේඛීය
අමාත්‍යවරයාගේ
එකඟතාවය. ලබා
ගැනීමකින් තොරව සිදු
කර තිබුණි.

අපගේ වාර්ෂික
ප්‍රසම්පාදන සැලැස්මට
අනුව රු. මිලියන 25
කට රේඛීය
අමාත්‍යවරයාගේ
එකඟතාව ලබාගෙන
ඇති බව.

වක්‍රලේඛයට
අනුකූලව කටයුතු
කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා මෙහෙයුම් ප්‍රතිඵලය රු. 41,903,265 ක අතිරික්තයක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ උණාතාවය රු. 7,762,169ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 49,665,434 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රාග්ධන ප්‍රදාන හා පරිත්‍යාග වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
 3.1 නිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>නිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රය 2030 ආයතනය දැන සිටියද, සංවිධානයට යෙදිය හැකි නිරසාර සංවර්ධන ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ සන්ධිස්ථාන සහ එම ඉලක්ක මත ජයග්‍රහණ මැනීමේ දර්ශක හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි..</p>	<p>ආයතනයේ ක්‍රියාකාරී සැලැස්මේ සහ උපායමාර්ගික සැලැස්මේ නිරසාර සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීමට නටයුතු කරනු ලබන බව.</p>	<p>නිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සන්ධිස්ථාන හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.</p>